

එස්තර්

1

2

3

4

5

6

7

8

9

10

පරිච්ඡේදය 1

1 වද ඉන්දියාව පටන් කුෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකමකළ අහස්වෙරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.

2 අහස්වෙරොෂ් රජුගේ රජකමකිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ. තිබ්ලන් තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී,

3 තමාගේ සියලු අධිපතින්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතින්ටද රටවල උත්තමයන්ටද අධිපතින්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කැමක් දුන්නේය.

4 එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමග්‍රියේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය.

5 ඒ දවස් පසුවුණ විට රජතෙමේ ෂූෂන් බලකොටුවේ. සිටි ලොකු කුඩා සියලු සෙනහට රජමාලිගාවේ උයනේ මළුවෙහි සන් දවසක් මංගල්‍ය කැමක් දුන්නේය.

6 එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලින් රන්නිල් ලනුවලින් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ.

7 බොත්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපාතය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය.

8 බොත්ට යෙදුණේ නියෝගය ලෙසය; කිසිවෙකුට බලාත්කාරකළේ නැත. මක්නිසාද එක එක මනුෂ්‍යයාගේ ප්‍රසන්නකමේ හැටියට කරන ලෙස රජු විසින් තමාගේ ගෙයි සියලු මුලාදැනීන්ට නියමකර තිබුණේය.

9 වස්ති බිසවද අහස්වෙරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කැමක් දුන්නාය.

10 සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපාතයෙන් පිනාගිය විට, වස්ති බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතින්ටත් පෙන්නන පිණිස,

11 ඇට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහස්වෙරොෂ් රජු තමා ඉදිරියෙහි සේවයකළා වූ මෙහුමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේනර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය.

12 නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්ති බිසව අකමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය.

13 එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥවත්තයන්ට කථාකොට: අහස්වෙරොෂ් රජු නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්ති බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඇට මක්කළයුතුදැයි ඇසුවේය.

14 මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය.

15 ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉදහත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතින් සත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමුකාන්ය.

- 16 මෙමුකාන් රජු සහ අධිපතින් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්ති බිසව රජුට පමණක් නොව සියලු අධිපතින්ටත් අහස්වෙරොස් රජුගේ සියලු රටවල සිටින ජාතින්ටත් වරදක් කළාය.
- 17 මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහස්වෙරොස් රජු තමා ඉදිරියට වස්ති බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඇ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත.
- 18 පාර්සියාවෙද මෙදියාවෙද වංගවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතින්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත.
- 19 රජුරුවන් සතුටු නම් වස්ති තවත් අහස්වෙරොස් රජු ඉදිරියට නොඑන ලෙස රජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මෙදවරුන්ගේද වංචස්ථා අතරෙහි ලියා තබන්නේ යෙදේවා; ඇගේ බිසෝකමද ඇට වඩා හොඳ තැනැත්තියකට රජුරුවන් විසින් දෙනු ලැබේවා.
- 20 රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය.
- 21 ඒ කීමට රජු අධිපතිහුද ප්‍රසන්නවූහ; රජ මෙමුකාන්ගේ කීම ලෙස කරමින්,
- 22 එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනහගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනහගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.

පරිච්ඡේදය 2

- 1 මේ කාරණාවලට පසු, අහස්වෙරොස්ගේ කෝපය සංසිදුණු කල්හි, ඔහු වස්ති සහ ඇ කළ දේද ඇට විරුද්ධව කළ නියමයද සිහිකෙළේය.
- 2 එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයන්නවා.
- 3 එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ඡූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගත එන පිණිස රජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදානීන් නියමකරන්නේ, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්නේ යෙදේවා.
- 4 එවිට රජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්ති වෙනුවට බිසෝ වෙවායි කීවෝය. ඒ කාරණාවට රජු ප්‍රසන්නවී එලෙස කෙළේය.
- 5 බබිලෝනියේ රජවූ නෙබුකද්නෙගර් විසින් අල්ලාගත ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ
- 6 ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යාසිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි තමවූ යුදෙව්වෙක් ඡූෂන් බලකොටුවෙහි සිටියේය.
- 7 ඔහු තමාගේ බාප්පාගේ දූවු හඳස්සා එනම් එස්තර් ඇතිකරගන්නේය. මක්නිසාද ඇගේ පියාවන් මවුවන් ජීවත්ව සිටියේ නැත, ඇ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඇ තමාට දුවෙක් කොට පිළිගත්තේය.
- 8 තවද රජුගේ ආඥාවන් නියෝගයන් සැලවූ කල්හි බොහෝ තරුණියන් ඡූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජුගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය.
- 9 තරුණිද ඔහු ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඇට දීමට සුදුසුවූ, රජු ගෙදරින් තෝරනලද තරුණියන් සන්දෙනෙක්ද ඇට දී, ඇ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවූවේය.
- 10 එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනහවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඇට අණකර තිබුණේය.

- 11 මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඇට මක්වෙද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.
- 12 එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවදලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෙල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහස්වෙරොෂ් රජු ළඟට යනට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම,
- 13 ඇ රජු ළඟට පැමුණුණේ මෙසේය, එනම් ස්ත්‍රීන්ගේ ගෙයින් ඇ සමඟ ගෙනයන පිණිස ඇ ඉල්ලූ කොයි දෙයක් වුවත් ඇට දෙනලද්දේය.
- 14 ඇ සවස ගොස් පසුවදා ස්ත්‍රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාටු උප භාර්යාවන්ගේ රැකවලාටු ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඇට ප්‍රියව නම කියා ඇට අඩගැසුවොත් මිස නැත්නම් ඇ රජු ළඟට තවත් පැමුණුණේ නැත.
- 15 මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාටු, තමාගේ බාප්පා වන අබ්හයිල්ගේ දුව එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාටු, ස්ත්‍රීන්ගේ රැකවලාටු හෙගයි නියමකළ දේ හැර ඇ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුව සියල්ලෝ ඇට ප්‍රියවුණෝය.
- 16 මෙසේ එස්තර් තොමෝ අහස්වෙරොෂ් රජුගේ රජකමකිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.
- 17 රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඇට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය.
- 18 රජ තමාගේ සියලු අධිපතින් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කැමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තැහි දුන්නේය.
- 19 දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගත උන්නේය.
- 20 එස්තර් මොර්දෙකයි ඇට අණකළ ලෙස ඇගේ සෙනහන් ජාතියත් නොදන්වා සිටියාය. මක්නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කළාක්මෙන් ඇ ඔහුගේ කීම ඉෂ්ටකළාය.
- 21 ඒ දවස්වලදී මොර්දෙකයි රජ වාසල වාඩිව ඉන්න කල්හි වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන් සහ තෙරෙෂ් කෝපවී, අහස්වෙරොෂ් රජු මරනට සෙවුවෝය.
- 22 මොර්දෙකයිට ඒ බව දැනගනට ලැබී ඔහු එස්තර් බිසවට දැන්නුවේය. එස්තර්ද මොර්දෙකයිගේ නාමයෙන් රජුට කීවාය.
- 23 ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම පොතෙහි ලියා තබනලද්දේය.

පරිච්ඡේදය 3

- 1 මේ කාරණාවලට පසු අහස්වෙරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවු හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතින්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.
- 2 රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දේය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
- 3 එවිට රජවාසල සිටි රජුගේ සේවකයෝ: ඔබ රජුගේ අණ කඩකරන්නේ මක්නිසාදැයි මොර්දෙකයිට කීවෝය.
- 4 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුමකන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවෙදෝ කියා බලන පිණිස ඔවුහු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
- 5 මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.
- 6 නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුඵව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වලද්දේය. එබැවින් හාමාන් අහස්වෙරොෂ්ගේ මුඵ රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනහවු සියලු යුදෙව්වරුන් නැතිකරනට සෙවුවේය.

7 අහස්වෙරොස් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නිසාත් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් භාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඟට දැමුවෝය.

8 එවිට භාමාන් අහස්වෙරොස් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනහක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්නට ඉඩදීම රජුරුවන්ට වටින්නේ නැත.

9 රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය.

10 රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හමමෙදාතාගේ පුත්‍රවූ භාමාන්ට දී ඔහුට කථාකොට:

11 රිදී ඔබට වේවා, ඔබට හොඳව පෙනෙන දෙයක් කරන්නට ඒ සෙනහ එසේම ඔබ සැමට දී තිබේයයි කීවේය.

12 එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඩගස්වා, භාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතින්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනහගේ අධිපතින්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනහගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහස්වෙරොස් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකෙළේය.

13 අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා තරුණයන්ද මහල්ලන්ද බාලයන්ද ස්ත්‍රීන්ද යන සියලු යුදෙව්වරුන් එක දවසේම නැතිකරදමන්නටත් මරන්නටත් විනාශකරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්නටත් කියා රජුගේ සියලු රටවලට පණිවිඩකාරයන් අත ලියුම් අරිනලද්දේය.

14 ඒ දවසට සූදානම්ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ජනයන්ට ප්‍රසිද්ධකරනලද්දේය.

15 පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද භාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.

පරිච්ඡේදය 4

1 තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුට, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්,

2 රජවාසල ඉදිරිපිටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්නට අවසර නැත.

3 තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය.

4 එවිට එස්තර්ගේ මෙහෙකාරියෝද නපුංසකයෝද අවුත් එපවත් ඇට දැන්නූහ; එකල බියව ඉතා ගෝක වුණාය. මොර්දෙකයිගෙන් ගෝණි රෙදි ගළවාදමා අන්දවන පිණිස ඇ ඔහුට ඇඳුම් යැවුවාය. නුමුත් ඔහු ඒවා පිළිගත්තේ නැත.

5 එවිට එස්තර් ඇට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ භාතාක්ට අඩගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණකළාය.

6 මෙසේ භාතාක් රජවාසල ඉදිරිපිට තිබුණු නුවර විදියට මොර්දෙකයි ළඟට ගියේය.

7 එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැතිකරන පිණිස භාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය.

8 තවද ඔවුන් විනාශකරන්නට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඇ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනහ උදෙසා ඔහුගෙන් කරුණාව

ඉල්ලන පිණිස ඇට අණකරන ලෙසද ඔහුට කියේය.

9 හානාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය.

10 එකල එස්තර් හානාක්ට කථාකොට:

11 අඩගසනු නොලැබ ඇතුල් මඬවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනසිනා පිණිස රජු ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනහැද දැනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමයි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.

12 එස්තර්ගේ වචන මොර්දෙකයිට දන්වනලද්දේය.

13 එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් ඔබ පමණක් ගැලවෙය කියා සිතා නොගන්න.

14 මක්නිසාද මේ ප්‍රස්ථාවේදී ඔබ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් ඔබ සහ ඔබේ පියවංශය නැතිවන්නේය. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්ථාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.

15 එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්:

16 ගොස් ඉෂ්තර්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රැඳවල් නොකා නොබි නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමු; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාටෙ කියා කියන්ට කිව්‍ය.

17 එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණකළ සියල්ල ලෙස කෙළේය.

පරිච්ඡේදය 5

1 වද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජු තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.

2 එවිට රජු එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඇ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඇ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.

3 එකල රජු ඇට කථාකොට: එස්තර් බිසව, ඔබට ඔනෑ මොකද? ඔබේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඔබට දෙනු ලැබෙයයි කියේය.

4 එස්තර්ද: රජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කැමට රජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කිව්‍ය.

5 එවිට රජු එස්තර් කී ලෙස කරන්ට හාමාන් ඉක්මන්කරවන්නැයි කීවේය. මෙසේ රජු හාමාන්ද එස්තර් පිළියෙළකළ මංගල්‍යයට ආවේය.

6 රජුතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබෙන්නේය, ඔබේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබෙයයි කීවේය.

7 එවිට එස්තර් උත්තරදෙමින්: රජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,

8 එසේම මා ඉල්ලන දේ දෙන්නට මාගේ අයදුම ඉෂ්ටකරන්නටත් රජතුමා ප්‍රසන්න නම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමි කිව්‍ය.

9 හාමාන්ද ඒ දවසේදී සන්නෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිටිට්ට්ටත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය.

10 එසේ වුවත් ඔහු කෝපය සංසිදුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන,

- 11 තමාගේ වස්තුවේ පේශ්වර්‍යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අතින් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිය සියල්ල පැවසුවේය.
- 12 භාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කැමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඇ විසින් ආරාධනාකරනු ලැබීම්.
- 13 එහෙත් යුදෙව්වා වන මොර්දෙකයි රජවාසල ඉදගන ඉන්නවා මට පෙනෙනකල් මේ සියල්ල මට මොකටදැයි කීවේය.
- 14 එකල ඔහුගේ භාර්යාව වූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවේය. ඒ කීමට භාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.

පරිච්ඡේදය 6

- 1 ඒ ආ රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත් වූ කාලයේ කරුණු සඳහන් වූ ලේකම් පොත ගෙනෙන්ට අණකෙළේය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේය.
- 2 එවිට අහස්වේරොත් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිත්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවය.
- 3 මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවේය.
- 4 රජු: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. භාමාන් වනාහි තමා විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුමගෙන් ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
- 5 භාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවේය. ඔහු ඇතුළට ඒවයි රජු කීය.
- 6 භාමාන් ඇතුල්වුණ විට රජු ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට කරන්ට ඔනෑ මොකදැයි ඇසුවේය. භාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමැති කාටදැයි තමාගේ සිතින් සිතාගත, රජුට කථාකොට:
- 7 රජුපුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය-
- 8 රජුපුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජුපුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
- 9 වස්ත්‍රයද අශ්වයාද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක්කෙනෙකු අතට හාරෙදන්ටත්, රජුපුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින්-රජුපුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබියයි ඔහුට පෙරටුවෙන් සෝමණියකර කියන්ටත් යෙදේවයි කීවේය.
- 10 එවිට රජු භාමාන්ට කථාකොට: ඉක්මන්කර ඔබ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවෙවායි කීවේය.
- 11 එවිට භාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථිය දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජුපුරුවන් විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබියයි ඔහුට පෙරටුව සෝමණියකර කීවේය.
- 12 පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නමුත් භාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්,
- 13 තමාට සිද්ධ වූ සියල්ල තමාගේ භාර්යාව වූ සෙරෙෂ්ද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාව වූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: ඔබ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට ඔබට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි ඔබ වැටෙනවාම ඇතැයි කීවේය.
- 14 ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට භාමාන් කැඳවාගනියන්ට ඉක්මන්කළෝය.

පරිච්ඡේදය 7

මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවේය.

2 දෙවෙනි දවසෙන් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ; ඔබේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.

3 එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා.

4 මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමට. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්නට නුපුළුවනැයි කීවාය.

5 එවිට අහඹුවේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්නට සිහින නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැ යි ඇසීය.

6 එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි හයපත්වීය.

7 රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැහිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්තලව කරන්නට නැවතුණේය.

8 රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආවිට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්නටත් යනවාදැ යි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ.

9 නපු-සකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවූ පනස් රියනක් උස ඇති එල්ලුමගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය.

10 එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුමගහේම හාමාන් එල්ලා දැමුවේය. ඉක්බිති රජුගේ කෝපය සංසිදුණේය.

පරිච්ඡේදය 8

ඒදවසේදී අහඹුවේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නැකම රජුට දන්වා තිබුණේය.

2 රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය.

3 එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාභිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අධා කන්තලවකළාය.

4 රජ එස්තර් දෙසට රන් ජයකොන්නය දිගුකෙළේය. එවිට එස්තර් නැහිට රජු ඉදිරියෙහි සිට කථාකොට:

5 රජ්ජරුවන් ප්‍රසන්න නම්, ඔබගෙන් මට කරුණාවද ලැබී තිබේනම්, එසේම කාරණය රජ්ජරුවන්ට හරිව පෙනේ නම්, මා රජුගේ අස් හමුයෙහි ප්‍රියවී නම්, රජුගේ සියලු රටවල සිටින යුදෙව්වරුන් විනාශකරන්නට අගාභිය හමුමෙදාතාගේ පුත්‍රවූ හාමාන් කළ යෝජනාව එනම් ඔහු ලියා යැවූ ලියුම් අවලංගුකරන පිණිස ලියා අරිනු ලැබේවා.

6 මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගත ඉන්නේ කොහොමද? මාගේ නැයන්ගේ විනාශය දැක දැක ඉවසාගත ඉන්නේ කොහොමදැයි කීවාය.

7 එවිට අහඹුවේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වරු මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළා නිසා ඔහු එල්ලුම ගහේ එල්ලාදැමුවේය.

8 ඉතින් ඔබ සැමට හොඳව පෙනෙන හැටියට ඔබ සැම යුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රාකර අරින්න. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රාකළ පත්‍රයක් කාටවත් අවලංගුකරන්නට බැරියයි කීවෙය.

9 එකල සිව්න මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කුෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතින්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතින්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනහගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.

10 ඔහු අහස්වෙරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රාකොට, රජුගේ අස්භලේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගියන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය.

11 එහි ලියා තිබුණේ: එක දවසේම එනම අදාර් මාසය වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී,

12 තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්නන් තමුන්ට අන්තරායකරන්නට කැමතිවූ සෙනහද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්නට මරාදමන්නට විනාශකරන්නට ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්නට අහස්වෙරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි.

13 එක එක පළාතට නියෝගය දෙන පිණිසත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම්ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලුම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවනලද්දේය.

14 පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ඉෂ්ත බලකොටුවේදී දෙනලද්දේය.

15 මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රන්නිල් සිහින් හණ සමවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ඉෂ්ත නුවර වැසියෝද සෝෂාකර ප්‍රීතිවූහ.

16 යුදෙව්වරුන්ට එළියද ප්‍රීති සන්තෝෂයද ගෞරවයද ලැබුණේය.

17 රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුද්ධ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.

පරිච්ඡේදය 9

1 රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනට බලාපොරොත්තුව සිටි තමුන් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණා වූ දවස වන අදාර් මාසය නම වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා,

2 යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්නට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහස්වෙරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්නට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.

3 රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.

4 කුමක්හෙයිනිද මොර්දෙකයි රජගෙදර උත්තමයෙක්ව සිටියේය, ඔහුගේ කීර්තියද සියලු රටවල පතළවී ගියේය. මොර්දෙකයි නම ඒ පුරුෂ තෙමේ වඩ වඩාත් උසස් විය.

5 එසේ යුදෙව්වරු තමුන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහරදී මරා විනාශ කළෝය, තමුන්ගේ වෛරකාරයන්ට තමුන්ගේ කැමැත්තේ හැටියට කළෝය.

6 ඉෂ්ත බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.

7 යුදෙව්වරුන්ගේ එදිරිකාරවූ හම්මෙදානාගේ පුත්‍ර වූ හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාවූ පර්ෂාන්දාතාද දල්පොන්ද අස්පාතාද,

- 8 පෝරාතාද අදලියාද අරිදාතාද,
- 9 පර්මණ්තාද අරිසයිද අරිදයිද වයිසාතාද ඔවුන් විසින් මරාදමනු ලැබුවෝය.
- 10 නුමුත් කොල්ලයට ඔවුහු අත නොපෙවුවෝය.
- 11 එදා ඉෂන් බලකොටුවේදී මැරුමකු අයින්ගේ ගණන රජු ඉදිරිපිටට ගෙනෙනලද්දේය.
- 12 එවිට රජ එස්තර් බිසවට කථාකොට: ඉෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද භාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ. තවත් ඔබේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.
- 13 එවිට එස්තර් කථාකොට: රජුපුරුවන් ප්‍රසන්න නම් ඉෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, භාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුමගහේ එල්ලා තබන්නෙයි කීවාය.
- 14 රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ඉෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔවුහු භාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.
- 15 ඉෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙන් රැස්වී ඉෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔවුහු අත නොපෙවුවෝය.
- 16 රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ චෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.
- 17 අදාර් මස දහතුන්වෙනිදා ඔවුහු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
- 18 ඉෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
- 19 ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්නේෂ සහිතවූ, එකිනෙකාට තැගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගතිනි.
- 20 මොර්දෙකයිද මෙ දේවල් ලියා අහස්වෙරොස් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම යවා,
- 21 අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වූණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්නේෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්,
- 22 ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තැගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
- 23 යුදෙව්වරු වනාහි තමුන් පටන්ගත් ලෙසත් මොර්දෙකයි තමුන්ට ලියා ඇරිය ලෙසත් කරන්ට එකඟවුණෝය;
- 24 මක්නිසාද යුදෙව්වරුන්ගේ එදිරිකාරයාවූ අගාගිය හමමෙදාතාගේ පුත්‍රවූ භාමාන් යුදෙව්වරුන් නැතිකිරීමට ඔවුන්ට විරුද්ධව යෝජනාකර ඔවුන් විනාශකරන්ට පූර් එනම පසආට දැමුවේය;
- 25 නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ භාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.
- 26 එබැවින් පූර් යන නාමයේ හැටියට ඒ දවස්වලට පූර්ම යන නම තැබුවෝය. එසේ යුදෙව්වරු ඒ පත්‍රයේ සියලු වචනද ඒ ගැන තමුන් දුටු දේද තමුන්ට සිද්ධවූණ දේද නිසා,
- 27 ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙන් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද,
- 28 පූර්ම දවස් යුදෙව්වරුන් අතරෙන් පහවෙන්ටවත් ඒවා සිහිකිරීම තමුන්ගේ වංශයෙන් අත්හිටින්නටවත් නොදෙන ලෙසද නියමකර, තමුන්ද තමුන්ගේ වංශයද තමුන්ට එකතුවෙන සියල්ලන්ද වෙනුවට පිළිගත්තෝය.

- 29** එවිට අබිහයිල්ගේ දුව වූ එස්තර් බිසවද යුදෙව්වාවූ මොර්දෙකයිද ඒ පූර්ව පත්‍රය ස්ථිරකරන්ට ඉතා බලවත් ලෙස මේ දෙවෙනි ලියුම ලියා ඇරියෝය.
- 30** එසේ අහස්වෙරොෂ්ගේ රාජ්‍යයේ රටවල් එකසිය විසිහතේ සිටිය සියලු යුදෙව්වරුන්ට සමාදාන සහිතව සත්‍යවූ වචන ඇති ලියුම ලියා ඇර,
- 31** නිරාහාරවීමෙන් ඔවුන්ගේ වැලපීමෙන් කාරණා ගැන යුදෙව්වාවූ මොර්දෙකයිද එස්තර් බිසවද ඔවුන්ට නියමකළ හැටියටත්, ඔවුන්ම තමුන්ටද තමුන්ගේ වංශයටද නියමකරගත් හැටියටත්, ඒ පූර්ව දවස් ඒවායේ නියම කාලයට ස්ථිරකළෝය.
- 32** එස්තර්ගේ ආඥාවෙන් ඒ පූර්ව සමබන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.

පරිච්ඡේදය 10

අහස්වෙරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයිනවලටත් කප්පන් නියමකෙළේය.

2 ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙන් පාර්සියාවෙන් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

3 යුදෙව්වාවූ මොර්දෙකයි අහස්වෙරොෂ් රජුට දෙවෙනියාව, යුදෙව්වරුන් අතරේ උත්තමයෙක්ව, තමාගේ සහෝදර සමූහයාට ප්‍රිය කෙනෙක්ව සිටියේය; ඔහු තමාගේ සෙනහගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සමාදානය උදෙසා ක්‍රියාකෙළේය.

For other languages please go to www.wordproject.org